



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රවෘත්තීන් නිවේදනය

නිකුත් කළේ **ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව**

දිනය **2020 පෙබරවාරි 24 දින**

ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික (SLIBOR) ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම නැවැත්වීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික (SLIBOR) ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කරන ලදී. මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට භාජනය වූ කරුණු වනුයේ දේශීය මූල්‍ය වෙළඳපොළ තුළ ණය උපකරණ සඳහා වන පදනම් මිල තීරණය කිරීමේදී ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික භාවිත කිරීම අවම වීම, ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතික (LIBOR) ඇතුළුව එවැනි අර්පණ අනුපාතික ගණනය කිරීම හා ප්‍රකාශයට පත් කිරීමෙන් ගෝලීය වශයෙන් බැහැරවීමේ ප්‍රවණතාව, අන්තර් බැංකු වෙළඳපොළෙහි දිගුකාලීන පරිණත කාල සීමාවන් සඳහා පවතින අඩු පරිමාවන් හමුවේ අර්පණ අනුපාතික වාර්තා කිරීම නවතාලීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් කරන ලද ඉල්ලීම් සහ දේශීය මූල්‍ය වෙළඳපොළ තුළ විකල්ප පදනම් පොලී අනුපාතික පැවතීම යනාදියයි.

දැනට ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික හා සම්බන්ධිත ණය හෝ අන්තිකාරම් සහිත දේශීය මූල්‍ය වෙළඳපොළ ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඇති විය හැකි අපහසුතාවන් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු

වාර්තා කරනු ලබන අර්පණ අනුපාතික පදනම් කරගනිමින් ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික 2020 ජූනි මස 30 වැනි දින දක්වා අඛණ්ඩව ප්‍රකාශයට පත් කරනු ඇත. මෙම කාලය අතරතුර අදාළ මූල්‍ය සේවා සැපයුම්කරු සමඟ සාකච්ඡා කර සුදුසු ආන්තිකයක් සහිතව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික, බර්ත සාමාන්‍ය ඒකීෂණ මුදල් අනුපාතිකය (AWCMR), බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR), භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික යනාදී විකල්ප පොලී අනුපාතික වෙතට මාරු වන ලෙස වෙළඳපොළ සහභාගිවන්නන් හට උපදෙස් දෙනු ලැබේ.

වෙළඳපොළ පොලී අනුපාතික හරහා ආර්ථිකයට මුදල් ප්‍රතිපත්තිය හා මුදල් තත්ත්වයන් සම්ප්‍රේෂණ වීමෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පිරිවැය පිළිබිඹු කරන විකල්ප පදනම් අනුපාතිකයක් හඳුන්වාදීමේ ක්‍රියාවලියක ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට නිරතවන බවද මෙමඟින් දැනුම් දෙනු ලැබේ.